

නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය - 2015

නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1994 අංක 11 දරන විද්‍යා හා තාක්ෂණ වැඩිදියුණු කිරීමේ පනතේ 40(3) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වන වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වවිගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 01

වාර්තාකරන දිනයෙන් පසුව මාස 12 ක් තුළදී උපලබ්ධි වන වත්කම් හැර අනෙකුත් සියළුම වත්කම් ජංගම නොවන වත්කම් ලෙස වර්ගීකරණය කළ යුතු වුවද, මාස 12 කින් පසු උපලබ්ධි වන එකතුව රු. 6,894,904 ක් වූ සේවක ණය ශේෂ ජංගම වත්කම් ලෙස දක්වා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 02

පහත සඳහන් බැහැරවීම් හේතුවෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය නිවැරදිව සකස්කර නොතිබුණි.

- (i) සමාලෝචිත වර්ෂයේ ස්ථාවර වත්කම් අත්පත්කර ගැනීම සඳහා සහ කෙරීගෙන යන වැඩ වෙනුවෙන් කළ ගෙවීම් පිළිවෙලින් රු.48,022,878 ක් හා රු.7,058,727 ක් වුවද, එය මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ පිළිවෙලින් රු.30,272,000 ක් හා රු. 361,000 ක් ලෙස දක්වා තිබුණි.
- (ii) සමාලෝචිත වර්ෂයේ ප්‍රාග්ධන ප්‍රදාන ලැබීම් රු. 62,959,000 ක් වුවද මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ ප්‍රාග්ධන ලැබීම් ලෙස රු.31,409,000 ක් දක්වා තිබුණි. තවද, භාණ්ඩාගාරයට ප්‍රේෂණය කළ රු.5,179,550 ක් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයෙහි දක්වා නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ආයතනය විසින් උපචිත පදනම අනුගමනය කරන බව හෙළිදරව් කර තිබුණද, 2000 ජනවාරි 19 දිනැති අංක 380 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය ප්‍රකාරව ආදායම් බෙදාහැරීමට යටත්වන ව්‍යාපෘතිවල ආදායම් හඳුනාගැනීමේදී මුදල් පදනම අනුගමනය කර තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ දී සහ 2013 හා 2014 වර්ෂවලදී අවසන් වූ ව්‍යාපෘති සහ වැඩ 18කට අදාළව එකතුව රු. 3,830,700 ක් අදාළ වර්ෂවලදී ආදායම් ලෙස හඳුනා නොගෙන විලම්භිත ආදායම් ලෙස ගිණුම්ගත කර තිබුණි. ඉන්

සමාලෝචිත වර්ෂයේ දී අවසන් වූ ව්‍යාපෘති 03 කට අදාළව දරා තිබූ එකතුව රු.2,643,530 ක් වියදම් ලෙස ගිණුම්ගත කිරීම වෙනුවට කෙරීගෙන යන වැඩ ලෙස මූල්‍ය තත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ දක්වා තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට අඩමාන ණය සඳහා වෙන්කිරීම් ශේෂය රු.5,019,000ක් වූ අතර අඩමාන ණය වෙන්කිරීම් සම්බන්ධයෙන් ආයතනය විසින් අනුගමනය කළ ගිණුම්කරණ ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

2.3 ලැබිය යුතු ගිණුම්

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘති සහ පාඨමාලා වෙනුවෙන් ලැබිය යුතු වර්ෂ 2ට වැඩි ශේෂ එකතුව රු.1,655,680ක් 2016 අගෝස්තු වන විටත් අයකරගෙන නොතිබුණි.

2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

පහත සඳහන් නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම
(අ) 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනත	පාරිතෝෂික දීමනා ගෙවීම් සඳහා අදාළකර ගතයුතු ඉපයීම් යන්තට විශේෂ දීමනා හා අන්තර් දීමනා ඇතුළත් කිරීම නිසා සමාලෝචිත වර්ෂයේදී සේවකයන් 12 දෙනෙකුට පාරිතෝෂික දීමනා රු.759,532ක් වැඩිපුර ගෙවා තිබුණි.
(ආ) 2000 ජනවාරි 19 දිනැති අංක 380 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය	වක්‍රලේඛයෙන් ආවරණය නොවන බැටරිවල ප්‍රමිත පරීක්ෂාව සහ RCCB පරීක්ෂාව යන පරීක්ෂණ ව්‍යාපෘතිවලින් ලද ආදායමෙන් රු.3,457,113 ක් ආයතනයේ සෘජු හා වක්‍ර කාර්ය මණ්ඩලය අතර දිරිදීමනා ලෙස බෙදාහැර තිබුණි.

2.5 ප්‍රමාණවත් අධිකාර බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

2000 ජනවාරි 11 දිනැති අංක පීඑල්/පීඊ 5 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය ප්‍රකාරව භාණ්ඩාගාර අනුමැතියකින් තොරව පාලක මණ්ඩල අනුමැතිය යටතේ වර්ෂ අවසාන දීමනා ලෙස එක් අයෙකුට රු. 12,500ක උපරිමයකට යටත්ව එකතුව රු.993,596 ක් සමාලෝචිත වර්ෂයේදී ගෙවා තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය රු.9,511,887 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.7,247,059 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 2,264,828 ක වර්ධනයක් නිරීක්ෂණය විය. ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ අනෙකුත් ආදායම් රු. 20,611,900 කින් අඩු වුවද, පුනරාවර්තන ප්‍රදාන රු. 20,250,000 කින් වැඩිවීම හා ක්ෂය හැර අනෙකුත් මෙහෙයුම් වියදම් රු.2,626,447 කින් අඩුවීම මූල්‍ය ප්‍රතිඵලයෙහි වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂ 04 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2011 වර්ෂයේදී රු.3,577,607 ක් වූ අතිරික්තය 2012 වර්ෂයේදී රු.18,679,669 ක් දක්වා ඉතා ඉහළ වර්ධනයක් කරා ගමන් කර තිබුණද, 2013 වර්ෂයේ දී රු. 5,957,641 ක් දක්වා පහළ ගොස් තිබුණි. 2013 වර්ෂයට සාපේක්ෂව මූල්‍ය ප්‍රතිඵලය 2014 හා 2015 වර්ෂ වලදී සුළු වශයෙන් වර්ධනය වී තිබූ අතර එය පිළිවෙලින් රු.7,247,059 ක් හා රු.9,511,887 ක් වී තිබුණි. කෙසේ වුවද සේවක පාරිශ්‍රමික හා ජංගම නොවන වත්කම් සඳහා වූ ක්ෂය සැලකිල්ලට ගැනීමේදී 2011 වර්ෂයේ දී රු. 56,148,788 ක් වූ ආයතනයේ දායකත්වය 2015 වර්ෂයේදී රු.112,390,896 ක් වී තිබූ අතර එය 2014 වර්ෂයට සාපේක්ෂව සියයට 15 ක වැඩිවීමකි.

3.2 විග්‍රහාත්මක සමාලෝචනය

සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ආයතනයේ ජංගම අනුපාතය පිළිවෙලින් 9.4 ක් 8.3 ක් වූ අතර ජංගම වත්කම් වලින් සියයට 53 ක් මුදල් හා මුදල් සමාන දෑ වලින් සමන්විත විය යුතුය. එම මුදල් භාවිතයෙන් තොරව නිෂ්ක්‍රීයව පැවති බැවින් එලදායි කෙටිකාලීන ආයෝජනවල යෙදවීම මගින් ලබාගත හැකිව තිබූ ආදායම් පිළිබඳව ආයතනයේ අවධානය යොමු වී නොතිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

1994 අංක 11 දරන විද්‍යා හා තාක්ෂණ වැඩිදියුණු කිරීමේ පනතේ 22 වන ඡේදය ප්‍රකාරව ආයතනයේ කාර්යභාරය වනුයේ,

- (අ) නවීන තාක්ෂණ අදාළ කිරීමෙහි ලා පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීම, ප්‍රවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම, ආණ්ඩුවට හා පෞද්ගලික අංශයේ ව්‍යාපාරවලට පර්යේෂණ හා සංවර්ධන සහාය සැලසීම සහ ආණ්ඩුවේ හා පෞද්ගලික අංශයේ ව්‍යාපාරවල අවශ්‍යතා පිරිමසාලීම සඳහා නවීන තාක්ෂණ සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදීම මගින් ශ්‍රී ලංකාවට නවීන තාක්ෂණය හඳුන්වාදීම වේගවත් කිරීම හා
- (ආ) අනාගත අධ්‍යයන කටයුතු ප්‍රවර්ධනය කිරීම වේ.
සමාලෝචිත වර්ෂය තුළ ඉහත කාර්යයන් ඉටුකර ගැනීම පිළිබඳව සිදු කරන ලද පරීක්ෂාවේදී පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.
 - (i) පර්යේෂණ ව්‍යාපෘති නිමකළ යුතු කාල සීමාවන් පිළිබඳව මූලික සැලැස්මක් සකස්කර නොතිබීම හේතුවෙන් 2012 වර්ෂයේ ආරම්භකල ව්‍යාපෘති 3ක කටයුතු අවසන් කර නොතිබූ අතර, සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ඒ වෙනුවෙන් රු. 4,291,497ක වියදම් දරා තිබුණි.
 - (ii) සමාලෝචිත වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ඇස්තමේන්තු වටිනාකම රු.100,000,000 ක් වූ ක්‍රියාකාරකම් 54 කින් 7 ක් ක්‍රියාත්මක කර නොතිබුණි.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

ආයතනය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ “Establishing a Direction Finding Station for Monitoring of Radio Frequency Signals” ව්‍යාපෘතිය වෙනුවෙන් 2013 වර්ෂයේ එළඹී බදු ගිවිසුම 2015 ජනවාරි 31 දින අවසන් වී තිබුණද 2016 ජූනි වන විටත් නව ගිවිසුමකට එළඹ නොතිබුණි. එසේ වුවද ආයතනය විසින් අදාළ සේවාව අඛණ්ඩව සපයා තිබුණු අතර

සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂය වෙනුවෙන් ලැබිය යුතු රු.1,185,106 ක බදු මුදල අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

4.3 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

පර්යේෂණ සහ පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන උපකරණ හා උපාංග තොග වලින් වටිනාකම රු.4,022,655 ක තොග 2012 වර්ෂයේ සිට භාවිතයකින් තොරව නිෂ්කාර්යව පැවතුණි.

4.4 කාර්ය මණ්ඩල පරිපාලනය

ආයතනයේ අනුමත කාර්ය මණ්ඩලය 177 ක් වන අතර සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට තත්‍ය කාර්ය මණ්ඩලය 81 වූයෙන් පුරප්පාඩු සංඛ්‍යාව 96 ක් එනම් සියයට 54 ක් විය. ජ්‍යෙෂ්ඨ මට්ටමේ අනුමත තනතුරු වලින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 04න් 03ක් ද, ප්‍රධාන ඉංජිනේරු තනතුරු 07න් 5ක් ද, ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු තනතුරු 13න් 10ක් ද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු 11න් 09 ක් ද වශයෙන් ඉහළ කළමනාකරණයේ තනතුරු වලින් සියයට 61ක පුරප්පාඩුව පැවතීම ආයතනයේ ක්‍රියාත්මක ව්‍යාපෘති නිමකිරීම ප්‍රමාදවීමටත් නව පර්යේෂණ සඳහා යොමු නොවීමටත් සෘජුවම බලපා තිබුණු බව නිරීක්ෂණය විය.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අභ්‍යන්තර විගණන අංශයට එක් නිලධාරියකු පමණක් අනුයුක්ත කර තිබීම හේතුවෙන් ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් පවත්වාගෙන යාම අපහසුවී තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයට අදාළව සකස් කළ අභ්‍යන්තර විගණන සැලැස්ම ප්‍රධාන වශයෙන් මූල්‍ය හා සේවක පරිපාලනය අරමුණු කරගෙන සකස් කර තිබුණු අතර, ආයතනයේ ප්‍රධාන අරමුණු වන පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආයතනය සැලසුම් කළ අයුරින් ඉටුවේද එහි ප්‍රගතිය කෙසේද යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට විගණන සැලසුම් සකස්කිරීමක් හෝ ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනයක් සිදු කර නොතිබුණි.

5.2 ප්‍රසම්පාදන ක්‍රියාවලිය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.1.1 (අ) වගන්තිය අනුව වැඩ හා භාණ්ඩ නියමිත කාලය තුළ අවසන් කරන බවට සහතික වීම පිණිස සම්පූර්ණ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම ලෙස සැලසුම් කිරීම ඉතා වැදගත් බව සඳහන් වුවද සකස් කරන ලද ප්‍රසම්පාදන සැලැස්ම අනුව 2015 වර්ෂයේ සැලසුම් කළ වැඩ හා භාණ්ඩවලට අදාළ රු.26,050,000ක් වටිනා ප්‍රසම්පාදන කටයුතු 41ක් 2015 වර්ෂය තුළදී ආරම්භකර නොතිබුණි.
- (ආ) ප්‍රසම්පාදන සැලැස්ම අනුව සමාලෝචිත වර්ෂයේ ජූලි මාසයේ මිලදී ගැනීමට අපේක්ෂා කළ රු.3,944,000ක් වටිනා දුරදක්නය 2016 ජූලි වන විටත් මිලදී ගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේ දී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර ආයතනයේ සභාපති වෙත යොමු කරන ලදී. පහත දැක්වෙන පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුයි.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර

නිරීක්ෂණ

(අ) ණයගැති හා ණයහිමි පාලනය

ණයගැති ශේෂ අයකර ගැනීමේ දී හා ණයහිමි ශේෂ නිරවුල් කිරීමේදී ප්‍රමාදයක් පැවතීම.

(ආ) ලිපිගොනු පාලනය

එක් එක් නිලධාරියාට වෙන් වෙන් ලෙස හෝ වැඩසටහන් ලෙස ලිපිගොනු නඩත්තු කිරීමේ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම.

(ඇ) ගිණුම්කරණය

ඉන්වොයිස් නිකුත් කරන අංශ හා මූල්‍ය අංශය අතර මනා සම්බන්ධතාවයක් නොමැති වීමෙන් නිකුත් කරන හා අවලංගු කරන ඉන්වොයිස්වලට අදාළ ලෙජර් ගිණුම් යාවත්කාලීනව පවත්වා ගෙන නොතිබීම.